

## ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

### මහින්තලේ

ලියාපදිංචි අංකය - .....

RJT/SS/04/02/NI/20.....

..... මයා/මෙනවිය.

මුද ගිණුමෙනි/ගිණුවති

..... පින් ගිණු ගිණුවන් සඳහා නොවාසිකාගාර පහසුකම් සැපයීම .....  
අධ්‍යයන වර්ෂය

1. ඉහත කරුණට අදාළව ..... අධ්‍යයන වර්ෂය සඳහා නොවාසිකාගාර පහසුකම් ලබා ගැනීම පිනිස ඔබ ඉදිරිපත් කරන ලද අයදුම්පතට අනුව ..... දින සිට කියාත්මක වන පරිදි ඔබට ..... නොවාසික පහසුකම් සැපයීමට විශ්වවිද්‍යාලය විසින් නිර්ණය කර ඇත. ඒ අනුව එදින ප.ව 9.00 සිට ප.ව 3.00 දක්වා කාලය තුළ ඉහත කි නොවාසිකාගාරයේ උපගාලධිපති / උපගාලධිපතිනිය වෙත වාර්තා කොට නොවාසික පහසුකම් ලබා ගැනීනා මෙන් දක්වා සිටිමි.
2. නොවාසිකාගාරයේ ඔබට නාරඳෙනු ලැබූ කාමරයේම අධ්‍යයන වර්ෂය තුළ නොවාසිකව සිටිය යුතුය. රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ටෙක්නොලගිස් නිලධාරීනෙහෙත් නිර්දේශය මත මිස වෙනත් හේතුවක් නිසා අධ්‍යයන වර්ෂය තුළදී කාලා මාරුකීමට හෝ කාමර මාරු කිරීමට ඉඩ දෙනු නොලැබේ. කාමර වලට අදාළ බැඩි බාහිරාදියු වෙනත් ස්ථානයකට ගෙන යාම තහනමිය.
3. නොවාසිකව සිටින කාලවෙන් ඉවත් වීමට ඔබ විසින් නිර්ණය කර සිය කැමර්ස්නේන්ම නොවාසිකාගාරයෙන් ඉවත්ව යන අවස්ථාවකදී කුමන හේතුවක් නිසාවන් අදාළ අධ්‍යයන වර්ෂයේ ඉදිරි කාලය තුළදී ඔබට එම ගාලාවේ හෝ වෙනත් ගාලාවක භාවත් නොවාසික පහසුකම් සපයනු නොලැබේ.
4. නවක ගිණු ගිණුවන් සඳහා නොවාසික පහසුකම් ලබා ගැනීමට පෙර පළමු සමාසිකය සඳහා මෙහි පහත සඳහන් මුදු රජරට විශ්වවිද්‍යාලය නමට මහජන බැංකුවේ අනුරූපිත ගාබාවේ ඡ්‍යෙම ගිණුම් අංක **008-1-001-8-1725841** ව බැරවත් අයුරින් ත්‍රී ලංකාවේ තිනෑම මහජන බැංකුවකට නොවාසිකාගාර ගාස්තු ලෙස රු. 500 ක මුදලක් ගෙවිය යුතුය.  
(ආ) නොවාසිකාගාර අභ්‍යන්තර විමේ ගාස්තු - රු 100.00  
(ඇ) නොවාසිකාගාර ගාස්තු - රු 400.00 (එක සමාසිකයක් සඳහා)  
  
(ඇ) එස්ම සකම අධ්‍යයන වර්ෂයකදීම ප්‍රථම සමාසිකය සඳහා නොවාසිකාගාර ගාස්තු ලෙස රු.400.00 ද නොවාසිකාගාර ලියාපදිංචිය අලුත් කිරීම සඳහා රු.50.00 ද ගෙවිය යුතු අනත් දෙවන සමාසිකය සඳහා රු.400.00 මුදලක්ද ගෙවා දෙපත අදාළ උපගාලධිපතිවරයාට හෝ උපගාලධිපතිවරිය වෙත ඉදිරිපත් කළ යුතුය.

විසේම සෑම සමාජිකයක්ම ආරම්භන්වී පළමු මාසය තුළ තේවාසිකාගාර ගාස්තු ගෙවිය යුතු අතර නියමන කාලයිමාව තුළ නොගෙවන තේවාසිකාගාර ගාස්තු සඳහා 50% දූ මුදලක් ඇය කරනු ලැබේ.

(අභ) මුදල් ගෙවන ලද රේසිරිපත් නමා භාරයේ තබා ගත යුතු අතර අවශ්‍ය අවස්ථාවලදී ඉඳුරිපත් කළ යුතුය. අස්ථාන ගෙ වූ රේසිරිපත් සඳහා පිටපත් භැවත නිකුත් කරනු ලොලැබේ.

(ర) නිවාසු කාල සිමාව තුළදී ගාලුධිපති / ගාලුධිපතිනියගේ හෝ උපගාලුධිපති / උපගාලුධිපතිනියගේ අවසරය මත එක් දිනක් හෝ රෑට වැඩි කාලයක් තේවාසිකාගාරය තුළ තේවාසිකාව සිටිනම් ඒ සඳහා රු. 400.00 තේවාසිකාගාර ගාස්තුවක් අය කරනු ලැබේ.

අමතර විදුලි උපකරණ පාලිත්ව කිරීමට ප්‍රති ජේ සඳහා උපගාලධීපති/ශ්‍රාපකාලධීපතිනියෙන් අවසරය ලබාගත යුතුය.

නේවාසිකාගාර ගාස්තු ගෙවා ලබා ගන්නා ලද රිසිට් පතක් නේවාසික විම සඳහා පැමිණාන විට යෙහෙන වින් උපකාලයිජිත්/උපකාලයිජතිනියට ඉදෑරිපත් නොකර නේවාසික විමට අවසර දෙනු නොලැබේ.

5. නොවාසිකාගාරයෙහි පොදු ගුවන් විදුලිය හා රැසවාහිනී යන්ත්‍ර ඇතුළුව කවර සංගිත හාත්ස්යක් ව්‍යවද රාම් 9.30 සිට පේ.ව 6.00 දැක්වා කාලය තුළ හාවිතයට ගැනීමට අවසර දෙනු නොලැබේ.
  6. නොවාසික ගාලව තුළ විනය හා පාලනය සම්බන්ධව බලධාරීන් වනුයේ ගාලාධිපති / ගාලාධිපතිනිය හෝ උපගාලධිපති / උපගාලධිපතිනිය හෝ එවැන්නෙක් නොමැති අවස්ථාවලදී අධ්‍යයන උපගාලධිපතිවර්තන් / වරියන් වන බැවින් ඕළු ගිණුවන් ඔහු හෝ අය විසින් දෙනු ලබන උපදෙස් හා නියෝගයන්ට අවනතවිය යුතුය.
  7. ප්‍රමාද වී පැමිණීම සම්බන්ධයෙන් ගාලාධිපති/ ගාලාධිපතිනිය හෝ උපගාලධිපති/ උපගාලධිපතිනිය විසින් නිකුත් කළ අවසර පත්‍රයක් නොමැතිව කිසිම ඕළුවක අලුයම 5.00 පේර ද ප.ව 7.30 න් පසුද ඕළුයකු අලුයම 5.00 පේර හා ප.ව 10.00 පසු ද හොවාසික ගාලා වලින් බැහැරව නොසිටිය යුතුය.
  8. ගාලාධිපති / ගාලාධිපතිනිය, උපගාලධිපති / උපගාලධිපතිනිය හෝ අදාළ වෙනත් නිලධාරීයකුගෙන් අවසර නොලබ එක් දිනක් හෝ ඒව වැකි කාලයක් ගාලාවෙන් බැහැරව සිටිම කිසිම ඕළු ගිණුවක් විසින් නොකළ යුතුය. ඔබට ගාලාවෙන් බැහැරව සිටිමට අවශ්‍ය නම් මෙහි පහත සඳහන් කුමය ඒ සඳහා අනුගමනය කරන්න.

(අ) සති අන්ත නිවාසී ගාලුධිපති / ගාලුධිපතිනිය හෝ උපගාලුධිපති / උපගාලුධිපතිනියගේන් ද

(ආ) අධ්‍යාපන කමිටුත් අභ්‍යාල වීමට බලපාන දින 07 ක් දක්වා වූ කාලය සඳහා නම් කාලයිපති / ගාලයිපතිනිය  
මාර්ගයෙන් අදාළ පියියිපතිගෙන් ද

(අභ) දින 07 කට වැඩි කාලයක් නම් ගාලාධිපති / ගාලාධිපතිනිය හෝ උපගාලාධිපති / උපගාලාධිපතිනිය හා අදාළ පිස්වධිපති මගින් උපකුලපතිගෙන්ද නියමිත නිවාසු ලබා ගත යුතුය.

9. තම අභිමතය පරේද ගාලුව මාරු කිරීම හෝ තම ගාලු පහසුකම් වෙනත් අයෙකුට පැවරීමේ අයිතියක් කිසිදු හිමි ගිණුවකට නොමැත.

10. නේවාසිකාගාරයෙන් ඉවත් වීමට යම්කිසි ඕෂේපකු/ඕෂේපවක අදහස් කරසි නම් ඒ බව සතියකටවත් පෙර තම නේවාසිකාගාරයේ ගාලුධිපති/ගාලුධිපතිනිය, උපගාලුධිපති / උපගාලුධිපතිනිය මගින් සහකාර ලේඛකාධිකාරී (ඕෂේප සේවා) වෙත ලිඛිතව දැන්වීය යුතුය. මෙවැනි අනුමැතියකින් තොරව ඉවත්වන සිසුන්ට නැවත නේවාසිකාගාර පහසුකම් බව ගැනීමට නස්සේස්සක් වන්නේය.

11. කුමන ආකාරයෙන් හෝ නවක වදුය සහ වෙනත් ස්වර්ශපයේ සාහසික ක්‍රියා තහනම් වන අතර නවක සිපුන්ට නිසා කිරීම සඳහා සංවිධානය වීමෙන් හෝ එට සහභාගි වීමෙන් වළකින ලෙස ජේප්ස්දී සිපුන්ට තදින්ම අවවාද කරනු ලැබේ. ඕනෑම නිසාකාරී ක්‍රියාවක් උරේ පවත්නා නිරියට අනුව සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා ක්‍රියා කරනු ලැබේ. එසේම ඉ ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති එසේම 1998 අංක 20 දුරණ අධ්‍යාපන ආයතනවල නවක වදුය සහ වෙනත් ස්වර්ශපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පහත ප්‍රකාරව නවක වදුය හෝ වෙනත් සාහසික ක්‍රියාවලට සම්බන්ධවන සිපුන්ට දූඩ්වම් කරනු ලැබේ.
  12. ගාලාධිපති/ගාලාධිපතිනිය, උපගාලාධිපති / උපගාලාධිපතිනිය ගේ අනුමැතිය නොමැතිව වෙනත් නේවාසිකාගාරයක මියාපදිංචි ගිෂ්‍යයකට / ගිෂ්‍යවකට හෝ නේවාසිකාගාර පහසුකම් ලබා දී නොමැති ගිෂ්‍යයකට / ගිෂ්‍යවකට හෝ ආගන්තුකයකට තම කාමර්වල නවානැන් සැපයීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
  13. විශ්වවිද්‍යාලය මගින් දැනුම් දීමක් කළ විටදී ගිෂ්‍ය ගිෂ්‍යවන් නේවාසික ගාලවලින් බැහැර විය යුතුය. එබදු අවස්ථාවකදී හෝ අධ්‍යාපන වාර්යක් අවසානයේදී ගාලවලින් ඉවත් වන විට සියලුම ගිෂ්‍ය ගිෂ්‍යවන් තමන්ගේ පොන්පත්, ගමන්මල් හා තම තමන් වෙන හාර දී ඇති ගාලිය උපකරණ හා කාමර් යනුරු ආදිය ගාලධිපති හෝ මහු විසින් නම් කරන්නකු වෙන විධිමත් පරිදී හාර දිය යුතුය.
  14. ගාලාධිපති/ගාලාධිපතිනිය, උපගාලාධිපති / උපගාලාධිපතිනිය ගේ අවසරයක් නොමැතිව ගිෂ්‍ය නේවාසිකාගාරයේ කිසිම සම්බිජක් හෝ දේශනයක් නොකළ යුතුය.
  15. නේවාසික කාමර්යේ ඇති සියලුම නිශ්ච්වල හා වංච්ව දේශපාලවල ආරක්ෂාව ගැන ගිෂ්‍යයින් / ගිෂ්‍යවන් වෙන් වෙන්වද සාමූහිකවද වගකිව යුතුය. නාණ්ඩ හා උපකරණ නැතිවීම, විනාශ කිරීම හෝ විර්තු විම වෙනුවෙන් දැරීමට සිදුවන වියදුම් එට අදාළ වගකිව යුතු පුද්ගලයන්ගෙන් දඩ් මුදල් සමග අයකර ගෙනු ලැබේ. (නාණ්ඩය නැවත මිලදී ගැනීමට වැයවන මුදල හා එට 25% ක දඩ් මුදලක්ද සමග)
  16. නිවාතු කාලයේදී බෛවන රෝගයකින් පෙන්නේ තම ඔබ එම රෝග ව්‍යුත්ත නොවන බවට පිළිගත් වෙවුදුවරයකුගෙන් ලබා ගෙන්නා ලද වෙවුදු සහතිකයක් නේවාසික විම සඳහා පැමිණෙන විට යෝගෙන විත් ගාලධිපතිව/ ගාලධිපතිනියට, උපගාලධිපතිව / උපගාලධිපතිනියට පෙන්වා එම සහතිකය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන වෙවුදු නිලධාරී තැන වෙන ඉදිරිපත් කළ යුතුය.
  17. නේවාසික පහසුකම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද මෙම ලිපියේ පළමුවන පිටුවේ ඉහළ විම කෙළවරේ දක්වා ඇති ඔබගේ මියාපදිංචි අංකය කාර්යාලය සමග කරන සියලුම ලිපි කටයුතු වලදී මෙන්ම මුදල් ගෙවන ලද රිසිටිපත් වලත් සඳහන් කළ යුතුය.
  18. විදුලිය මගින් නේවාසිකාගාරවලට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම සඳහා නේවාසිකාගාර තුළ ආහාර පිළියෙළ කිරීම සිදු නොකළ යුතුය.
  19. අධ්‍යාපන කටයුතු අවසන්වීමෙන් පසු ලැබෙන නිවාතු කාල සීමාවේදී නේවාසිකාගාරය විශේෂ හෝතුවක් මත හාවිනා කිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා සකස්කර ඇති ලේඛනය මගින් ඉල්ලමිකර අනුමැතිය ලබාගන යුතුය.
- 20. නේවාසිකාගාර හා සම්බන්ධ වූ නීති රිති හා රේගුලාසි**
- විනය හා නේවාසිකන්වය පාලනය කෙරෙන විශ්වවිද්‍යාලයිය නීති රිති හා රේගුලාසි මනාව දැන සිටීම සියලුම ගිෂ්‍ය ගිෂ්‍යවන්ගෙන් අප්‍රේක්ෂා කෙරේ. මෙම නීති රිති හා රේගුලාසි නොදැන සිටීම සාධාරණ හෝ නිදහසට කරනුයේ ලෙස

සලකනු නොලැබේ .විනය තිනි රීති කඩිකරන වින්සම ගිජ්‍යා / ගිජ්‍යාවක් විධීමත් විනය පරිභාෂණයකින් වැරදි කරුවකු ව්‍යවහාර් ඔහුගේ හෝ ඇයගේ නේවාසිකාගාර පහසුකම් අත්හිටුවීමට ක්‍රියාකරණු ලැබේ.

## නේවාසිකාගාර සම්බන්ධ උපදෙස්

අදුම් වියව්‍ය සහ අදුම් පිරිසිදු කිරීම සම්බන්ධ උපදෙස්.

- 1.1 01 කවුත්තුවල දොරවල් වල හෝ සදුන්තුවල හෝ අදුම් වේලීමට වනා තැබිය යුතු නොවේ. එමත්ම ගාලාවේ මි බඩු මහද අදුම් වේලීම නොකළ යුතුය.
- 02 නාහ කාමර වල ඇති බේසම් වල පෙශීම පිනිස අදුම් බහා නොතැබිය යුතුය.

## 1.2 විදුලි පහන්

- 01 තමන්ගේ කාමර හා නාහ කාමර ආදියෙන් බැහැරව යන විට විදුලි පහන් නිවා දුම්ය යුතුය.
- 02 ආලින්ද වලද විවේකාගාර වලද සියලුම පහන් රාත්‍රී 10.00 ට නිවා දුම්නු ලැබේ.

## 1.3 කුණු රෝඩු

සපයන ලද භාජන වල භාජ අලින්ද වලද වත්තේද කුණු රෝඩු නොදැමීය යුතුය. ගිජ්‍යා ගිජ්‍යාවන් තම කාමර පිරිසිදුව තබා ගත යුතුය. දිනපතා කාමර අනුගා එක් වූ කුණු ගාල දේවකයන්ට ඉවත් කළ භැකිවනසේ පේ.ව 8.00 පෙර දොරෙන් පිට රෝස්කළ යුතුය. ඒ සඳහා සම කාමරයකටම කොස්සක් හා භාජනයක් සපයනු බඛන අතර එම කාමර පිරිසිදු කර ගැනීමේ කාර්යය එහි නේවාසිකාගාර විසින් කළ යුතුය.

## 1.4 නාහ කාමර සහ වැසිකිලි භාවිතා කිරීම.

නාහ කාමර හා වැසිකිලි භාවිතා කිරීමේදී අනෙකුත් සිපුන්ට අවහිරයක් නොවන ආකාරයට භාවිතා කළ යුතුය. සින්ක්,වැංකි,වතුර මල්වලට භාති නොකළ යුතුය. බැහැර කරන අපද්‍රව්‍ය ඊට අදාළ කසළ බඳුන් වලට දැමීය යුතු අතර ජලය බැසුයාම අවහිර වන ආකාරයට කිසිවක් බැහැර නොකළ යුතුය.

## 1.5 නිශ්චෙඩිතාව

රාත්‍රී 9.30 සිට උදේ 6.00 දක්වා අතර කාලයේදී ගිජ්‍යායන්/ගිජ්‍යාවන් විසින් නේවාසිකාගාරයේ නිශ්චෙඩිතාවය රැකිය යුතුය.

- 21 ගිජ්‍යාවක තම් පුරුෂ පක්ෂයේ කිසිවකු හෝ ගිජ්‍යායේ තම් ස්ථ්‍රී පක්ෂයේ කිසිවකු තම කාමරයට කැඳවා ගෙන යාම හෝ නවතා ගැනීම සපුරා තහනම්.
- 22 මත් ද්‍රව්‍ය භාවිතා කොට නේවාසිකාගාරයට පැමිණීම, නේවාසිකාගාරය තුළට මත්ද්‍රව්‍ය යොගෙන එම හා නේවාසිකාගාරතුළ එක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සපුරා තහනමිය.
- 23 අව්‍යාප්‍ය නේවාසිකාගාර තුළය තුළට/අපන ගාල තුළට යොගෙන එම සපුරා තහනමිය.
- 24 ඉහත දක්වා ඇති නීති රීති වලට හා කොන්දේසි වලට අමතරව එක් එක් නේවාසිකාගාරයට අදාළව පහවන කොන්දේසි හා නේවාසික පහසුකම් සම්බන්ධයෙන් කළත් කළර නිකුත් කරනු බඛන නීති හා රේගුලසි වලට යටත්ව කටයුතු කිරීමෙන් මතා පැවත්තේමෙන් හා විනයෙන් යුතුව භැසිරීමටන් සියලුම ගිජ්‍යා ගිජ්‍යාවන් වග බලා ගත යුතුය.එම කොන්දේසි හා නීති උල්ලස්නය කිරීම නේවාසික පහසුකම් අවලංග කිරීමට හෝ වෙනත් දුඩුවම ලැබීමට ගේනුවේ.

## වැදගත්

- 01 ඉහත දුක්වා අඟි නීති රිති හා කොන්දේසි වලට එකගව නේවාසික පහසුකම් ලබාගැනීමට ඔබ එකග වේ නම් පමණක් ඒ බවට මේ සමග එවා අඟි ප්‍රකාශනය නිසි අපුරීන් සම්පූර්ණ කොට අන්සන් තබා ඔබ නේවාසිකාගාරයේ උපගාලධිපති / පතිකිය වෙත බාර දී නේවාසික පහසුකම් ලබා ගන්නා මෙන් කාරුණිකව දැන්වම්.
- 02 මෙම ලිපියෙහි සඳහන් නේවාසික පහසුකම් සපයා අඟි දින සිට සතියක් ඇතුළත එම පහසුකම් ලබා නොගතහාන් ඔබට සපයා අඟි විශ්වවිද්‍යාලයිය නේවාසික පහසුකම් අවවාග කිරීමට සිදුවනු ඇත. එවඟි අවස්ථාවකදී රුපරට විශ්වවිද්‍යාලයිය ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා විසින් අනුමත කරන පිළිගන හැකි වෛද්‍ය සහතිකයක් නොමැතිව නැවත නේවාසික පහසුකම් ඉල්ලම් කිරීමේ අභියාචනා පිළිනොගන්නා බව කාරුණිකවෙන් සලකන්න.

සහකාර ලේඛකාධිකාරී / ගිණුණෝවා අංශය.

ශ්‍රී ලංකා රුපරට විශ්වවිද්‍යාලය.

මිනින්නලය.

**ନେଁବାଦିକ ପହଞ୍ଚକମି ଲବା ଗେତୀମେ ପ୍ରକାଶ**

1. සම්පූර්ණ නම - .....
  2. ලියාපදිංචි අංකය - .....
  3. ගිණුකාර / ගිණුන්ව අංකය නො  
ගිණුන්වයේ නම හා වාරික මුදල - .....
  4. පොදුගලික ලිපිනය - .....
  5. දෙමාපිය නාරකරුගේ නම හා ලිපිනය - .....

මා වෙන එවන ලද ගේවාසික පහසුකම් සැපයීමේ ලිපියෙහි අන්තර්ගත කරනු මා විසින් පරික්ෂාකාර්ව තියවා බල ගේරුම් ගත් බවන් එමගින් දක්වා ඇති කොන්දේසි වලට භා නියමයන්ට අනුකූලව ගේවාසික වීමට මා එකග වන බවන් හෙයින් පොරෝන්දු වෙමි.

ଶ୍ରୀମଦ୍ଭଗବତ

කාර්ඩාලයිය ප්‍රයෝග්‍රමය සඳහා පමණි.

1. ගාලාවේ නම - .....
  2. කාමර අංකය - .....
  3. නේවැසිකන්ටය ලද දිනය - .....
  4. ගාලාවෙන් ඉවත් වූ දිනය - .....
  5. වෙනත් කරුණු - .....

ରାଜାଦିଷ୍ଟନ୍ / ରାଜାଦିଷ୍ଟନ୍ତିନିଃସ୍ତର

၁၃၅

කාර්යාල ප්‍රයෝගීතා සඳහා
For official use
ලියාපදිංචි අංකය
Registration No



1. සම්පූර්ණ නම - .....  
Full Name
2. මුලකුරු සමග නම - .....  
Name with Initial
3. ජාතික හඳුනුම්පත් අංකය / NIC - .....  
NIC Number
4. සේවීර පදිංචි ලිපිනය  
Permanent Address
5. තැපෑල් ලිපිනය - .....  
Address
6. I. දුරකථන අංකය ..... ii. විද්‍යුත් තැපෑල් ලිපිනය .....  
Tele. No E-Mail address
7. I. දිස්ත්‍රික්කය ..... II. ප්‍රදේශීය ලේකම් කාර්යාලය ..... iii. ග්‍රා.නි විසම .....  
District Divisional Secretarial Office
8. පදිංචි සේවානයේ සිට විශ්වවිද්‍යාලය වෙත ඇති දුර - ක්.ම .....  
Distance from resident to University K.M .....
9. තේවාකීක පහසුකම් බොගැකීම සඳහා විශේෂ අවශ්‍යතා ඇත්තම සපයන්න  
(ග්‍රාම නිලධාරී විසින් සහතික කර නිබිය යුතුය)  
If there are any Spec / reason to get hostel facilities  
( Recommenration with G.S)
10. දෙමාපිය ණාරකරු / දුරකථන අංකය - .....  
Parents tele no.
11. දෙමාපිය ණාරකරුගේ නම සහ ලිපිනය - .....  
Parents name & address .....  
.....

ඉහත තොරතුරු නිවැරදි බව ප්‍රකාශ කරමි.  
I am here by certified the above information is true.

දිනය - .....

අයදුම්කරුගේ අත්සන - .....

කාර්යාලීය ප්‍රයෝගනය සඳහා පමණි.

**For official use**

ପାଠ୍ୟ ବସର (First Year)

- නොවාසිකාගාරයේ නම - .....  
Name of Hostel
  - නොවාසික පහසුකම් ලබා දුන් දිනය - .....  
Received date of Hostel
  - නොවාසිකාගාර ගාස්තු ගෙවීම - පළමු වර්ෂාප්දය - .....  
Hostel Fee  
1<sup>st</sup> Semester  
දෙවන වර්ෂාප්දය - .....  
2<sup>nd</sup> Semester
  - වෙනත් අයකිරීම - .....  
Other recoveries
  - නොවාසිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....  
Date of leaving from Hostel
  - උපගාලුධිපති අත්සන - .....  
Signature of Sub Warden

## දෙවන වසර (Second Year)

- නොවාසිකාගාරයේ නම - .....
  - Name of Hostel
  - නොවාසික පහසුකම ලබා දුන් දිනය - .....
  - Received date of Hostel
  - නොවාසිකාගාර ගාස්තු ගෙවීම - පළමු වර්ෂාප්දය - .....
  - Hostel Fee
  - 1<sup>st</sup> Semester
  - දෙවන වර්ෂාප්දය - .....
  - 2<sup>nd</sup> Semester
  - වෙනත් ආයකිරීම් - .....
  - Other recoveries
  - නොවාසිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....
  - Date of leaving from Hostel
  - උපගාලධිපති අත්සන - .....
  - Signature of Sub Warden

තෙවන වසර (Third Year)

- නොවාසිකාගාරයේ නම - .....  
Name of Hostel
  - නොවාසිකා පහසුකම් ලබා දුන් දිනය - .....  
Received date of Hostel
  - නොවාසිකාගාර ගාස්තු ගෙවීම් - පළමු වර්ෂාර්ධය - .....  
Hostel Fee  
1<sup>st</sup> Semester  
දෙවන වර්ෂාර්ධය - .....  
2<sup>nd</sup> Semester
  - වෙනත් අයකිරීම් - .....  
Other recoveries
  - නොවාසිකාගාරයෙන් ඉවත් කු දිනය - .....  
Date of leaving from Hostel
  - උපගාලධිපති අත්සන - .....  
Signature of Sub Warden

**සිව්වන වසර (Fourth Year)**

- නොවාසිකාගාරයේ නම - .....  
Name of Hostel
- නොවාසික පහසුකම් ලබා දුන් දිනය - .....  
Received date of Hostel
- නොවාසිකාගාර ගැස්තු ගෙවීම - .....  
Hostel Fee
  - පළමු වර්ෂාර්ධය - .....  
1<sup>st</sup> Semester
  - දෙවන වර්ෂාර්ධය - .....  
2<sup>nd</sup> Semester
- වෙනත් අයකිරීම - .....  
Other recoveries
- නොවාසිකාගාරයෙන් ඉවත් වූ දිනය - .....  
Date of leaving from Hostel
- උපගාලාධිපති අත්සන  
Signature of Sub Warden